

පුද්ගල ඇප මත ණය ලබාදීම

01. ලබාගත හැකි ණය වර්ග -

අනු අංකය	ණය වර්ගය	උපරිම මුදල (රුපියල්)
01	වාහණ ණය	700,000.00
02	නිවාස ණය	500,000.00
01	සාමාජික ණය	200,000.00
02	ව්‍යාපෘති ණය	250,000.00
03	භාණ්ඩ ණය	100,000.00
04	දඹදිව වාරිකා ණය	100,000.00
05	උසස් අධ්‍යාපන ණය	50,000.00
06	අධ්‍යාපන ණය	25,000.00
07	රෙදි ණය	25,000.00
08	කෘෂි ණය	20,000.00

02. ණය ලබාදෙනු ලබන කාලසීමාව -

මුදල (රුපියල්)	කාලසීමාව (වාරික)
25,000.00 දක්වා	12
25,000.00 සිට 50,000.00 දක්වා	18
50,000.00 සිට 100,000.00 දක්වා	30
100,000.00 සිට 150,000.00 දක්වා	36
150,000.00 සිට 200,000.00 දක්වා	48
200,000.00 සිට 500,000.00 දක්වා	60
200,000.00 සිට 750,000.00 දක්වා	72

03. ණය ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා මූලික සුදුසුකම් -

මාසික සභාවාර 06/12 කට පැමිණීම (ලිපි 02ක් සලකා බලනු ලැබේ)

කොටස් (පුද්ගල ඇප මත ලබාගෙන ඇති මුළු ණය මුදලෙන් ¹/10) හා අනිවාර්යය මුදල් (ඇප කරුවෙක් ලෙස ඉදිරිපත් වී ඇත්නම් රු. 10,000.00) නියමිත පරිදි තැන්පත් කර තිබීම)

තමන් විසින් ලබාගෙන ඇති ණය මුදල් හා තමන් විසින් ඇප අත්සන් කර ඇති ණය කරුවන් නියමිත පරිදි වාරික මුදල් ගෙවීම් කර තිබීම (හිග / කල්පසු ණය නොතිබීම)

රු. 100,000.00ට වැඩි පුද්ගල ඇප මත ණය ලබාගැනීමට බලාපොරොත්තු වන සාමාජික/සාමාජිකාවන් කාරක සභාව පැවැත්වීමට නියමිත දිනට, දින 03කට පෙර අදාළ ණය ඉල්ලුම්පත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර බැංකු කාර්යාලයට ලබාදිය යුතුයි.

රු. 100,000.00ට අඩු පුද්ගල ඇප මත ණය ලබාගැනීමට බලාපොරොත්තු වන සාමාජික/සාමාජිකාවන් අදාළ ණය ඉල්ලුම්පත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර බැංකු කාර්යාලයට ඉදිරිපත් කර දින 03ක් ඇතුළත අදාළ ණය මුදල ලබාගත හැක.